

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී
ජනරජයේ ගැසට් පත්‍රය

2021 දෙසැම්බර් මස 24 වන දින

II වන කොටස

අතිරේකය

(2021.12.27 දින නිකුත් කරන ලදී)



ඉඩම් සංවර්ධන (සංගේධන)

(464 වන අධිකාරය වූ) ඉඩම් සංවර්ධන ආයුලනත සංගේධනය කිරීම
සඳහා වූ පනත් කෙටුවීපතකි

ඉඩම් අමාත්‍යත්වමාගේ නියමය පරිදි පළකරන ලදී

ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ මූල්‍යය කරන ලදී.
කොළඹ 5, රජයේ ප්‍රකාශන කාර්යාලයෙන් මිල දී ලබාගත හැක.

මිල : රු. 18.00

තැපැල් ගාස්තුව : රු. 15.00



මෙම ගැසට් අතිරේකය www.documents.gov.lk වෙත අඩවියෙන් බාගත කළ හැක.

නිතිය බලපූමේ ප්‍රකාශය

2 වන වගන්තිය : “ඉඩම් කොමසාරස්” යන වවන යෙදෙන කටයුතු හෝ තැනක දී ඒ වවන වෙනුවට “ඉඩම් කොමසාරස් ජනරාල්” යන වවන ආදේශ කිරීම මගින්, (මෙහි මින් මතු “ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය” යනුවෙන් සඳහන් කරනු ලබන) (464 වන අධිකාරය වූ) ඉඩම් සංවර්ධන ආදාළුපනත සංශෝධනය කරනු ලැබේ.

3 වන වගන්තිය : මෙම වගන්තිය මගින් මේ ආදාළුපනත් කාර්යයන් සඳහා, අවිරෝක් ඉඩම් කොමසාරස්වරු, නියෝජ්‍ය ඉඩම් කොමසාරස්වරු, සහකාර ඉඩම් කොමසාරස්වරු සහ වෙනත් තීලධරයන් සංඛ්‍යාවන් පත් කිරීම සඳහා විධිවිධාන සැලයීම මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය 5 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.

4 වන වගන්තිය : මෙම වගන්තිය මගින් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතයින් තොරතු, ඉඩම් කොටසේ අධිතිකරුට ඉඩම් කොටස උකස් කිරීමට හැකියාව ඇති කරවීම සඳහා ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය 19 වන වගන්තිය සංශෝධනය කරනු ලැබේ.

5 වන වගන්තිය : මෙම වගන්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍යට 28 වන අප්‍රති වගන්තිය අදුළත් කරනු ලැබේ. අප්‍රති වගන්තිය මගින්, මතිනු තොලැබු ඉඩම් සඳහා ප්‍රධාන පත් නිකුත් කිරීම තහනම් කරනු ලැබේ.

6 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, දීමනා පැහැයක් පිට අන්සනු කරන ලද ඉඩම්ක් මිනුම්පති විසින් සම්පාදනය කරන ලද රේඛා සටහනක් ආගුණයන් විස්තර කළ යුතු බවට විධිවිධාන සැකසීම මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය 30 වන වගන්තිය ප්‍රතිශේෂනය කරනු ලැබේ.

7 වන වගන්තිය : මෙම වගන්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍යට 104 වන මෙම වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, එය 8 වන වගන්තිය මගින් කරන ලද සංශෝධනයට ආනුජාතික වේ.

8 වන වගන්තිය : මෙම වගන්තිය මගින් ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍යට 104අ, 104ආ, 104ඇ, සහ 104ඇ වන අප්‍රති වගන්ති ඇතුළත් කරනු ලැබේ. මෙම අප්‍රති වගන්ති මගින්, අසත් තොරතුරු මත ලබාගන්නා දීමනා පැහැයක් අවලංගු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව ඇති කරවනු ලැබේ.

9 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ඉඩම් කොටසක් බහුරු කිරීමේදී හෝ උකස් කිරීමේදී ඉඩම් කොටසේ අධිතිකරු විසින් අනුගමනය කළ යුතු ස්ථියාපටිපාටිය සම්බන්ධයෙන් නියෝග සැදීමට අමාත්‍යවරයාට හැකියාව ඇති කරවීම සඳහා ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය 156 වන වගන්තිය සංශෝධනය කරනු ලබන අතර, එය 4 වන වගන්තිය මගින් කරන ලද සංශෝධනයට ආනුජාතික වේ.

10 වන වගන්තිය : මෙම වගන්තිය මගින්, ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය 51 වන වගන්තිවල කාර්යයන් සඳහා ඉඩම් කොටසක හෝ ඉඩමක හිමිකම සාරෝපනය වීම සම්බන්ධයෙන් අදාළ කාරණා සඳහා, විධිවිධාන සැලයීම් සඳහා, ප්‍රධාන ප්‍රජාප්‍රතිඵ්‍ය තුන්වන උපලේඛනය සංශෝධනය කරනු ලැබේ.

ඉඩම් සංවර්ධන (සංගෝධන)

එල්.ඩී.-මි. 25/2005

(464 වන අධිකාරය තු) ඉඩම් සංවර්ධන ආයුධනත සංගෝධනය කිරීම සඳහා තු පනතකි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින්
මෙසේ පනවනු ලැබේ:-

1. මේ පනත 2021 අංක දරන ඉඩම් සංවර්ධන (සංගෝධන) ප්‍රභූත්‍ය නාමය
පනත යනුවෙන් නැඳුන්වනු ලැබේ.

- 5 2. (මෙහි මින්මතු “ප්‍රධාන ප්‍රයුෂ්ථිය” යනුවෙන් සඳහන් කරනු (464 වන
ලබන) (464 වන අධිකාරය තු) ඉඩම් සංවර්ධන ආයුධනත, ප්‍රධාන ප්‍රයුෂ්ථියේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක, දැන්වීමක, නිවේදනයක,
කොන්ත්‍රාන්ත්‍රවක, දැනුම්දීමක හෝ වෙනත් ලේඛනයක “ඉඩම් ආයුධනත
කොමසාරිස්” යන වචන යෙදෙන කටර හෝ තැනක දී ඒ වෙනුවට සංගෝධනය
කොමසාරිස් ජනරාල්” යන වචන ආදේශ කිරීමෙන්, මෙයින් කිරීම
සංගෝධනය කරනු ලැබේ.

3. ප්‍රධාන ප්‍රයුෂ්ථියේ 5 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ප්‍රධාන
ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ප්‍රයුෂ්ථියේ 5
ලැබේ:-

- 15 "අතිරේක 5. මේ ආයුධනතේ කාර්ය සඳහා කළින් කළට
ඉඩම් අවශ්‍ය විය හැකි පරිදි, අති රේක ඉඩම්
කොමසාරිස් යන් හෝ වෙනත් තොමසාරිස් වරයන්, නියෝජ්‍ය ඉඩම්
නිලධරයන් තොමසාරිස් වරයන්, සහකාර ඉඩම්
පනතකිරීම තොමසාරිස් වරයන් සහ එවැනි වෙනත් නිලධරයන්,
20 20 එක් තැනැත්තක හෝ රට වැඩි තැනැත්තන්
සංඛ්‍යාවක් පත් කරනු ලැබිය හැකි ය.”.

4. ප්‍රධාන ප්‍රයුෂ්ථියේ 19 වන වගන්තියේ (6) වන උපවගන්තියට ප්‍රධාන
ඉක්තිව ම, පහත දැක්වෙන අලුත් උපවගන්තිය එකතු කිරීමෙන් ප්‍රයුෂ්ථියේ 19
ලී වගන්තිය සංගෝධනය කරනු ලැබේ:-

- 25 "(7) (6) වන උපවගන්තියේ (ආ) තේශයේ විධිවිධානවල
කුමක් සඳහන්ව තිබුණ ද, ඒ ඉඩම් තොමස බලපත්‍රලාභී
වාණීජ බැංකුවක්, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව, ලංකා
සංවර්ධන මුදල් සංස්ථාව, ශ්‍රී ලංකා ජාතික සංවර්ධන බැංකුව,

ජාතික නිවාස සංවර්ධන අධිකාරීය, ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්කරණ බැංකුව, ලියාපදිංචි කරනු ලැබූ යම් සංගමයක් හෝ වෙනත් නියමිත ආයතනයක් වෙත උකස් කිරීමේ දී ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමතය අවශ්‍ය නොවන්නේ ය.”.

5. ප්‍රධාන ප්‍රයුජ්පතියේ 27 වන වගන්තියට ඉක්තිතිව ම, පහත ප්‍රධාන දැක්වෙන අප්‍රති වගන්තිය මෙයින් ඇතුළත් කරනු ලබන අතර, එය ප්‍රයුජ්පතියට 28 වන වගන්තිය ලෙස බලපැවැත්විය යුතු ය:-

වන වගන්තිය

ඇතුළත් කිරීම

- ”මතිනු 28. මිනුම්පති විසින් මතිනු නොලැබූ රජයේ
නොලැබූ ඉඩම් ඉඩමක්, ප්‍රධාන පත්‍රයක් මගින්, අන්සතු කරනු
සදහා ප්‍රධාන නොලැබූ යුතු ය.”.

10. ප්‍රධාන ප්‍රයුජ්පතියේ 30 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ප්‍රධාන
ලබන අතර, එම වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ප්‍රයුජ්පතියේ 30
ලැබේ :-

වන වගන්තිය

ප්‍රතියෝගනය

කිරීම

15. ”රේඛා 30. කිසියම් දීමනා පත්‍රයක් පිට අන්සතු කරන ලද
සටහනක් ඉඩමක් මිනුම්පති විසින් ඔහුගේ හෝ විධානය පිට
ප්‍රධාන සම්පාදනය කරනු ලදව ඔහු භාරගේ තිබෙන රේඛා
පත්‍රයකට සටහනක් ආගුරෙයන් විස්තර කළ යුතු ය. මිනුම්පති
අම්ලීය යුතු විසින් හෝ ඔහුගේ විධානය පිට සම්පාදනය කරන ලද
වට රේඛා සටහනක් එම දීමනා පත්‍රයට ඇම්ලීය යුතු ය.”.

20. 7. ප්‍රධාන ප්‍රයුජ්පතියේ 104 වන වගන්තිය මෙයින් ඉවත් කරනු ප්‍රධාන
ලබන අතර, එම වෙනුවට පහත දැක්වෙන වගන්තිය ආදේශ කරනු ප්‍රයුජ්පතියේ 104
ලැබේ:-

වන වගන්තිය

ප්‍රතියෝගනය

කිරීම

- ”ජනාධිපතිවරයා 104.(අ) අනුප්‍රාප්තියකු වීම සඳහා නීත්‍යනුකූලව
විසින් ප්‍රධාන හිමිකම් ලබන තැනැත්තකු නොමැති
පත්‍රය අවලංගු විමෙන් හෝ හිමිකම් ලබන තැනැත්තකු
කරනු ලබය සිටිය ද, ඔහු අනුප්‍රාප්තිකයකු වීමට
හැකිවීම් විමෙන් කිසියම් ඉඩම් කොටසක
අනුප්‍රාප්තිකාවයට කෙනෙකු පත්වීමට
අසමත් වී ඇති බවට; හෝ

- 30 (ආ) ප්‍රධාන පත්‍රය අසත්‍ය තොරතුරු මත
වංචික ලෙස ලබාගෙන ඇති බවට හෝ
ප්‍රධාන පත්‍රය නීත්‍යනුකූල පදිංචිකරු හැර
වෙනත් තැනැත්තකු වෙත නිකුත් කර ඇති
බවට,

ජනාධිපතිවරයා විසින් සැකීමකට පත්වන අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් එකී ඉඩම් කොටසෙහි පුදාන පත්‍රය අවලංගු කරමින් නියමයක් කරනු ලැබිය හැකි ය.”.

- | | | |
|----|---|--|
| 5 | 8. ප්‍රධාන පූජාප්තියේ 104 වන වගන්තියට ඉක්තිව ම පහත | ප්‍රධාන පූජාප්තියට |
| | දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරනු ලබන අතර, ඒවා | 104අ, 104ආ, 104ඇ සහ |
| | 104අ, 104ආ, 104ඇ සහ 104ඇ වන වගන්ති ලෙස බලපෑවැන්විය | 104ඇ වන |
| | පුතු ය:- | වගන්ති |
| | | ඇතුළත් කිරීම |
| 10 | ”අසත්
10 තොරතුරු මත
පුදාන පත්‍රය
ලබාගේ ඉඩම්
කොටසෙහි
අයිතිකරු
වෙත නිකුත් | 104ඇ. (1) අවස්ථාවේවිත පරිදි ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා සතුව පැවතිය හැකි තොරතුරු මත
හෝ මේ පනතේ විධිවිධාන යටතේ ඉඩම් කොටසේ
නිමිකාරත්වයට සම්බන්ධතාවක් දක්වන
තැනැත්තකශේගත් ලද තොරතුරු මත, පුදාන පත්‍රයක්
ලබාගැනීම සඳහා ඉඩම් කොටසේ අයිතිකරු විසින්
හිතාමතා ම අසත් තොරතුරු ලබා දී ඇති බව
හෝ පුදාන පත්‍රය, නීත්‍යනුකූල පදිංචිකරු හැර වෙනත්
තැනැත්තකු වෙත නිකුත් කර ඇති බව ඉඩම්
කොමසාරිස් ජනරාල්වරයා වෙත පෙනී යන්නේ
නම්, ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින්, ඉඩම්
කොටසේ අයිතිකරු වෙත හෝ එහි පදිංචිකරු වෙත
නියමිත ආකෘතියෙන් දැන්වීමක් නිකුත් කරනු ලැබිය
පුතු ය. |
| 15 | 15 පුතු
දැන්වීම | (2) අයිතිකරු විසින් එකී දැන්වීමෙහි නිශ්චිතව
දක්වා ඇති දිනයේදී සහ වේලාවේදී සහ ස්ථානයේදී පුදාන පත්‍රය අවලංගු නොකිරීම සඳහා ප්‍රමාණවත්
කරුණු ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත
දක්වන්නේ නම් මිස, දක්වා ඇති කරුණු මත එම
ඉඩම් කොටස සම්බන්ධයෙන් නිකුත් කරන ලද
පුදාන පත්‍රය අවලංගු කළ හැකි බව, එකී දැන්වීමෙහි
නිශ්චිතව දැක්වීය පුතු ය. |
| 20 | | (3) ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින්, මහු
සතුව පැවතිය හැකි තොරතුරු මත, මේ පනතේ
විධිවිධාන යටතේ ඉඩම් කොටසෙහි නිමිකමට
සම්බන්ධතාවක් දක්වන තැනැත්තකු වෙත ද, එම
දැන්වීමෙහි පිටපතක් භාරදීමට සැලැස්විය හැකි ය. |
| 25 | | |
| 30 | | |
| 35 | | |

	කරුණ ගෙනතැර දැක්වීම සඳහා ලබාදෙන කාලසිමාව	104ආ. 104ආ වන වගන්තිය යටතේ නිකුත් කරන ලද දැනවීමෙහි නිශ්චිතව දක්වා ඇති දිනය, අයිතිකරු වෙත එම දැනවීම නිකුත් කරන ලද දින සිට දින තිහකට වඩා අඩු නොවිය යුතු ය.
5	දැනවීම ඉඩමේ ප්‍රදරුහනය කර, ඉඩමට සම්බන්ධතා අයට භාර දිය යුතු වට	104ඇ. (1) දැනවීම, ඉඩම් කොටසෙහි අයිතිකරු වෙත ලියාපදිංචි තැපැලෙන් භාර දිය යුතු අතර, දැනවීමෙහි පිටපතක් ඉඩම් කොටසෙහි පැහැදිලිව පෙනෙන ස්ථානයක ඇලෙවිය යුතු ය.
10	(2) (ආ) (1) වන උපවගන්තිය යටතේ දැනවීමක් භාරදීය යුත්තේ යම් අයිතිකරුවකු වෙත ද, නිසි උද්යෝගයෙන් ත්‍යා කරනු ලැබුව ද එම අයිතිකරු සෞයා ගත නොහැකි අවස්ථාවක, එම දැනවීමෙහි පිටපතක් අයිතිකරුගේ පවුලේ සාමාජිකයකු වෙත හෝ අයිතිකරු සම්ග ජ්වත් වන තැනැත්තක වෙත භාරදෙනු ලැබුවේ නම්, දැනවීම නිසි පරිදි භාරදුන් බවට සලකනු ලැබිය යුතු ය; හෝ	
15		
20	(ආ) එසේ දැනවීම භාරදෙනු ලැබිය හැකි සාමාජිකයකු එම අයිතිකරුගේ පවුලේ නොමැති අවස්ථාවක, එම දැනවීමෙහි පිටපතක් අයිතිකරු සාමාන්‍යයෙන් ඡ්‍යවත්වන ගෙදර හෝ නිවෙසෙහි පැහැදිලිව පෙනෙන ස්ථානයක අලවා ඇතිනම්, දැනවීම එම අයිතිකරු වෙත නිසි පරිදි භාරදුන් බවට සලකනු ලැබිය යුතු ය.	
25		
30	ප්‍රධාන පත්‍රය අවලංග කිරීම	104ඇ. (1) දැනවීමක් තැනැත්තකු වෙත භාරදෙනු ලැබුවේ ද, එම තැනැත්තා විසින්, දැනවීමෙහි නිශ්චිතව දක්වා ඇති දිනයේ දී, සහ වේලාවේ දී සහ ස්ථානයේ දී පෙනී සිටීමට අපොහොසත් වන අවස්ථාවක හෝ ඔහු පෙනී සිට ප්‍රධාන පත්‍රය අවලංග නොකිරීමට දැක්විය හැකි හේතු තමා සතු නොවන

එව සඳහන් කරන අවස්ථාවක, එම දැන්වීම නිසි
පරිදී භාර දී ඇති බවට සහ පුදාන පත්‍රය වංචික
ලෙස ලබාගෙන ඇති බවට ඉඩම් කොමසාරිස්
ජනරාල්වරයා විසින් සැහිමකට පත්වන්නේ නම්, ඉඩම්
5 කොමසාරිස් ජනරාල්වරයා විසින් එම පුදාන පත්‍රය
අවලංගු කිරීම සම්බන්ධයෙන් වන නිරදේශ, එකී
නිරදේශ සඳහා වන හේතු සමග ඉඩම් විෂයය පවරනු
ලැබ ඇති අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

10 (2) අමාත්‍යවරයා විසින්, අවකාශ අවස්ථාවල එම
නිරදේශ සම්බන්ධයෙන් වැඩිදුර පහැදිලි කිරීම ඉඩම්
කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටිය
හැකි ය.

15 (3) පුදාන පත්‍රය අවලංගු කිරීමට හේතු පවතින
එවට අමාත්‍යවරයා විසින් සැහිමකට පත්වන
ජනරාල්වරයා විසින්, ඉඩම් කොමසාරිස්
ජනරාල්වරයා විසින් ඉදිරිපත් කරන ලද නිරදේශ
ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු ය.

20 (4) ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ නිරදේශ
සලකා බැලීමෙන් පසු, ජනාධිපතිවරයා විසින්
පුදානය අවලංගු කිරීමට හෝ අවලංගු තොකිරීමට
නියම කරනු ලැබිය හැකි ය.

25 (5) ජනාධිපතිවරයාගේ නියෝගය ලැබීමෙන් පසු,
ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 104 ඇ
වගන්තියෙහි සඳහන් අදාළ තැනැත්තන් වෙත
එම නියමය පිළිබඳ දැනුම් දිය යුතු අතර,
ජනාධිපතිවරයාගේ නියමයට අනුකූල වීම සඳහා
අවශ්‍ය පියවර ගනු ලැබිය යුතු ය.”.

9. ප්‍රධාන ප්‍රයුෂ්තියේ 156 වන වගන්තිය, එහි (උග) තේශ්දයට ප්‍රධාන
ඉක්තිත්ව ම, පහත දැක්වෙන අප්‍රති තේශ්දය ඇතුළත් කිරීමෙන්
30 මෙයින් සංගේධනය කරනු ලැබේ:-

ප්‍රයුෂ්තියේ 156
වන වගන්තිය
සංගේධනය
කිරීම

“(උග) මේ පනත යටතේ යම් ඉඩම් කොටසක් බැහැර
කිරීමේ දී හෝ උකස් කිරීමේ දී ඉඩම් කොටසේ
අධිතිකරු විසින් අනුගමනය කළ යුතු කාර්ය
පරිපාටිය;”.

ප්‍රධාන පුදුජීවීයේ තුන්වන උපලේඛනය මෙයින් ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පහත දැක්වෙන උපලේඛනය ආදේශ කරනු ලැබේ:-	ප්‍රධාන පුදුජීවීයේ තුන්වන උපලේඛනය ප්‍රතියෝගිතය කිරීම
---	--

"තුන්වන උපලේඛනය

(51 වන සහ 72 වන වගන්ති)

රිති

(අ) 51 වන වගන්තියේ කාර්යය සඳහා අනුපාජීවිකයකු නම් කිරීම මේ අනුබද්ධිත වගුවේ දැක්වා ඇති බාණ්ඩ අතරින් කළ හැකි වන්නේ ය.

(ආ) 72 වන වගන්තියේ කාර්යය සඳහා, ඉඩම් කොටසක හෝ ඉඩම් හිමිකම, සාරෝපණය විය යුත්තේ එහි අවසරපත්‍රකරුගේ හෝ හිමිකරුගේ ඇති බාණ්ඩ අතරින් මෙහි අනුබද්ධිත වගුවේ පිළිවෙළින් දැක්වෙන ප්‍රමුඛතා අනුවලිවල අනුව ඇතියකු වෙතය. මෙහි එක් බාණ්ඩයක ඇති එක් අයකට වඩා සිටින අවස්ථාවක වයසින් වැඩිමහළ තැනැත්තාව වඩා ප්‍රමුඛත්වයක් ලැබිය යුතු ය.

(ඇ) අනුබද්ධිත වගුවේ දැක්වෙන කිසියම් ඇති බාණ්ඩයක එකම වයසේ දෙදෙනකු හෝ රේ වැඩි ගණනක් සිටින විට සහ ඉඩම් කොටසකි හෝ ඉඩම් අනුපාජීවිය සඳහා ඔවුනට සමාන හිමිකම් ඇති විට හා අනුපාජීවික විමර්ශ කුමැත්තක් විට, ඉඩම් කොටසකි හෝ ඉඩම් හිමිකම, ඉඩම් පිහිටා ඇති අදාළ ප්‍රාග්ධනීය ලේකම් කොටධානයදී ප්‍රාග්ධනීය ලේකම්වරයා විසින් නියෝග කරනු ලැබිය ගැනී තැනැත්තන් වෙත සාරෝපණය විය යුතු ය.

(ඇ) ඉහත (ආ) සහ (ඇ) තේරේයන්හි විධිවානවල කුමක් සඳහන්ව කිවුණ ද-

(i) අනුබද්ධිත වගුවේ පිළිවෙළින් සඳහන් කර ඇති ප්‍රමුඛතා අනුවලිවෙළෙහි අභ්‍යුතන් යම් තැනැත්තකු විසින් එම ඉඩම් සංවර්ධනය කර ඇති අවස්ථාවක, ඉඩම් කොටසකි හෝ ඉඩම් හිමිකම, (ආ) තේරේයේ සඳහන් වැඩිමහළ තැනැත්තා වෙත නොව එම ඉඩම් සංවර්ධනය කළ තැනැත්තා වෙත සාරෝපණය විය යුතු ය; හෝ;

(ii) අනුබද්ධිත වගුවේ පිළිවෙළින් සඳහන් කර ඇති ප්‍රමුඛතා අනුවලිවෙළෙහි ඇංජිනේරුන් තැනැත්තන් දෙදෙනකු හෝ රේ වැඩි පිරිසක් විසින් ඉඩම් සංවර්ධනය කර ඇති අවස්ථාවක, ඉඩම් කොටසකි හෝ ඉඩම් හිමිකම, එම ඉඩම් සංවර්ධනය කළ තැනැත්තා වෙත සාරෝපණය විය යුතු ය.

2. මේ රිතිවල විධිවිධාන යටතේ යම් ඉඩම් කොටසක හෝ ඉඩමක අයිතිය සාරෝපණය වන තැනැත්තා අනුපාජ්‍යතා ලබා ගැනීමට අකමැති වේ නම්, 1 වන රිතියෙහි විධිවිධානවලට යටත්ව, අනුපාජ්‍යතා විමට එළුතට හිමිකම් ඇති ඇාතිය වෙත අයිතිය සාරෝපණය විය යුතු ය.

3. ප්‍රාදේශීය ලේකම්වරයා විසින්, ඔහු ඉදිරියේ ඇති වැදගත් කරුණු පිළිබඳ සැලීමකට පත්වීමෙන් පසුව ඔහු විසින් නිශ්චිතව දක්වා ඇති ගේ මා මා අදාළ පළාත් පාලන ආයතනය විසින් නිශ්චිතව දක්වා ඇති අනුවිහැරු ඒකකයට ගෙන් අවම හාගෙට අදාළ අනුරුද නීති, රිති සහ නියෝග, සහ 2000 අංක 46 දරන ගොවිහාන සංවර්ධන පනතේ සහ (453 වන අධිකාරය වූ) වාරිමාරුග ආදාපනතෙහි විධිවිධානවලට අනුව, 1 වන රිතියේ සඳහන් එකී තැනැත්තා හෝ තැනැත්තා නිශ්චිතය කරනු ලැබේය යුතු ය.

වගුව

- | | |
|---------------------------|------------------------------|
| (i) ලමයින් | (iv) සහන්දර සහන්දරියන් |
| (ii) මූණුවුරු මිණිවිරියන් | (v) මාමාවරුන් සහ නැහැදුණියන් |
| (iii) දෙම්විඡියන් | (vi) ලේලියන් සහ බැණාවරුන් |

මේ රිතියේ -

"ලමයා" යන්නට, නීතියට අනුව දරුකමට හඳා ගනු ලබන ලමයක ඇතුළත් වේ; සහ

"ඇාතියා" යන්නට, ලේ ඇාතියකු හෝ නීතියට අනුව දරුකමට හඳාගත් ඇාතියකු ඇඟාස් වන අතර එට විවාහයකින් ඇතිවන ඇාතිකමක් ඇතුළත් නොවන්නේ ය".

11. මේ පනතේ සිංහල හා දෙමළ හාජා පාය අතර යම් අනෙකුලතාවක් අනෙකුලතාවක් ඇතිවුවහොත්, එවිට, සිංහල හාජා පායය ඇති විට සිංහල හාජා පායය බලපැවැත්තීය යුතු ය.

සිංහල හාජා
පායය
බලපැවැත්තීය
පුතු බව

ରତ୍ନେଶ୍ ମୁଦ୍ରଣ ଦେବପାର୍କମେନ୍‌ଜୁଲି